

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

11 ශ්‍රේණිය

8.0 ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කරයි.

8.6 ව්‍යාපාරයේ ලාභදායීත්වය හා මූල්‍ය තත්ත්වය අනාවරණය කරයි.

පැවරුම 04

1. ජයසිංහගේ වෙළෙඳ ව්‍යාපාරයේ 2020.12.31 දිනට ශේෂ පිරික්සුම පහත දැක්වේ.

විස්තරය	හර රු	බැර රු
2020.01.01 තොගය	14 000	
පිරිවැය - ගොඩනැගිලි	400 000	
මෝටර් රථ	450 000	
විකුණුම්		436 500
ගෙන ඒමේ කුලී	3 500	
ප්‍රාග්ධනය		595 000
මුදල් හා බැංකු ශේෂය	45 000	
ගැනුම්	195 000	
ණය ගැතියෝ	42 000	
ණය හිමියෝ		38 000
2020.01.01 දිනට ක්ෂය වෙන් කිරීම		
ගොඩනැගිලි		45 000
මෝටර් රථ		40 000
15 % බැංකු ණය		200 000
බොල් ණය	3000	
10% ස්ථාවර තැන්පතු	120 000	
පරිපාලන වේතන	18 000	
ලද වට්ටම්		7 000
දුන් වට්ටම්	4 000	
වෙළෙඳ සේවක වේතන	32 000	
බැංකු ණය පොළී	15 000	
රක්ෂණ ගාස්තු	16 000	
ගැනිලි	4 000	
	1 361 500	1361 500

අතිරේක තොරතුරු

1.2020.12.31 දින වන විට ඉතිරි තොගය රු 25 000කි

2.2020.12.31 උපචිත වියදම්

පරිපාලන වේතන රු 6 000

රක්ෂණ ගාස්තු රු 1 000

3.ගොඩනැගිලි 5% ක හා මෝටර් රථ 10% බැගින් වාර්ෂිකව සරල මාර්ග ක්‍රමය යටතේ ක්ෂය කරයි

4.ණයගැතියන්ගෙන් රු 2 000 ක් බොල්ණය ලෙස කපා හැරියා.

අවශ්‍ය වන්නේ

1.ගැලපුම් සටහන්වලට අදාළ ජර්නල් සටහන්

2..2020.12.31න් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය

3..2020.12.31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

2.ආදායම් ප්‍රකාශනයේ ඇතුළත් වන මූලිකාංග මොනවාද?

3.උපාලිගේ ව්‍යාපාරයේ 2020.12.31 දිනට ශේෂ පිරික්සුම පහත දැක් වේ.

විස්තරය	හර රු	බැර රු
ප්‍රාග්ධනය		300 000
ගැනුම් හා විකුණුම්	220 000	370 000
ණයගැතියෝ හා ණයහිමියෝ	50 000	30 000
10% බැංකුණය		50 000
යන්ත්‍ර පිරිවැයට	380 000	
පරිපාලන වියදම්	35 000	
රක්ෂණ ගාස්තු	10 000	
ගැනිලි	20 000	
වැටුප්	32 000	
බැංකුණය පොළී	3 000	
	750 000	750 000

- 2020.12.31 දිනට තොගය රු 30 000

අවශ්‍ය වන්නේ

1. වර්ෂයේ විකුණුම් පිරිවැය

2. දළ ලාභය

3. මූල්‍ය වියදම්වල එකතුව

4. ජංගම වත්කම්වල වටිනාකම

5. ශුද්ධ ලාභය

6. මුළු හිමිකම

ගණනය කරන්න